

2019.01.24 වන දින පෙ.ව. 10.00ට සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 5. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 6. ගරු කාරක සභික - ජී. කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.
- 7. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

සභාගීනොවූ :

- 1. ගරු කාරක සභික - සෝමසිරි ජයන්ත රණවක මැතිතුමා.
- 2. ගරු කාරක සභික - කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා
- 3. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 4. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.

සභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 4. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 5. කාර්යභාර නිලධාරී- කහභේන - ජී. වමරි පත්මලතා මිය
- 6. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 7. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 8. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එච්.යූ. නිශාන්ති මිය.
- 9. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

- 1. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (05) යටතේ දැක්වෙන හංවැල්ල, හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල, අංක 26 සී1/2 හි පදිංචි වයි.එච්. එල්. පෙරේරා මහතා විසින් “වතුර

බැසයන අපිරිසිදුව පවතින කාණුවක් බඳවා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම කාණුව මාර්ග සංවර්ධන අධිකාරියේ විකල්ප මාර්ගය හා භංවැල්ල බස් නැවතුම් පොළ ප්‍රවේශ මාර්ගයේ ලංකා ලොටෝ ආයතනය ඉදිරිපිට 29/2 දරණ බොක්කුව වෙත පුද්ගලික ඉඩමක් හරහා යොමුවන බවත් නඩත්තු කටයුතු සඳහා අදාළ ආයතනයන් වෙත දන්වා යැවීම සුදුසු බවත් දක්වා ඇත. මේ සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී සභා සේවකයින් මගින් මෙම කාණුව පිරිසිදු කිරීමටත්, මෙම ගැටළුව විසඳීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දන්වා යැවීමටත් තීරණය කරන ලදී.

2. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (14) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්.පී.කේ. සමන්ති වන්දිකා මැතිතුමිය විසින් 2018.11.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී අවුරුදු 70 ක පමණ සිට නිවාස 06 කට පමණ ප්‍රවේශය ලබන අඩි 08 ක් පළල ඉතා දුෂ්කර මාර්ගයක් වන මෙම මාර්ගය වර්තමානයේ වැලිබල් ජ්ලාන්ට්ට් ආයතනයට අයත් වන අතර එම සමාගම විසින් මෙම මාර්ගය වසා ඇති බැවින්, මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා 2019.02.07 දින පෙ.ව. 10.00 ට සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

3. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (18) යටතේ දැක්වෙන පාදුක්ක, අරුක්වත්ත, ගනේගොඩ පෙදෙස, 1 වන පටුමග, නො. 178බී/1/ඩී හි පදිංචි බී.එම්. මාතුවංශ මහතා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා වෙත යොමුකරන ලදුව එතුමා විසින් ගරු සභාපතිතුමා මගින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය සභාව සතු මාර්ගයක් නොවන බවත් ප්‍රවේශයේ පහත දෙසින් පිහිටි මෙම ඉඩම දෙසට වැසිජලය යොමුවන අතර ඉඩමේ අයිතෙන් කාණුවක් යෙදීමට ද ඉඩක් නොමැත. ප්‍රධාන ප්‍රවේශය දෙසින් අතුරු ප්‍රවේශය දෙසට වැසි ජලය යොමුවීම අවම කිරීමට යොදා ඇති Concrete බැම්ම තවදුරටත් මද ප්‍රමාණයෙන් පුළුල්ව සකසා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (01) යටතේ දැක්වෙන භංවැල්ල, කුඩළුවිල, ෆැන්ටන්ග්‍රෝව්, 407/74 හි පදිංචි එච්.කේ. ජේමරත්න මහතා විසින් “ප්‍රධාන මාර්ගය කාපටි කිරීම පසෙක තබා වෙනත් අතුරු මාර්ග කාපටි කිරීම.” යන හිසින් යුතුව 2018.11.14 දිනැතිව යොමුකරන ලද ලිපිය 2019.01.07 දින දී පැමිණිලිකරු වන භංවැල්ල, කුඩළුවිල, ෆැන්ටන්ග්‍රෝව්, 407/74 හි පදිංචි එච්.කේ. ජේමරත්න මහතා විසින් ලිඛිතව ඉල්ලා අස්කර ගන්නා ලද බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

5. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (02) යටතේ දැක්වෙන හංවැල්ල, පම්බුගස්වත්ත, 2/2 හි පදිංචි එම්.එන්.ඩබ්.පී.එස්. සිරිවර්ධන මහතා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කී ප්‍රහානි අල්මේදා මැතිතුමිය වෙත 2018.11.05 දිනැතිව “පාර කොන්ක්‍රීට් කරදෙන මෙන් ඉල්ලීම.” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව සේන ඉද්දමල්ගොඩ බලයලත් මිනින්දෝරුතැන විසින් අදින ලද අංක 9057 සහ 2003.09.30 දිනැති පිඹුරේ කැබලි අංක 07 ලෙස දක්වා ඇති මීටර් 233.9 ක් දිග හා මීටර් 3.66 ක් පළල මාර්ගය පැවරීමට අදාල ලිපිලේඛණ සම්පූර්ණ කළ පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

6. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (03) යටතේ දැක්වෙන “වැලිකන්න ප්‍රධාන මාර්ගයෙන් ඇති අතුරු මාර්ගයක් සංවර්ධනය කර ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මීටර් 36ක් දිග මීටර් 3.05 ක් පළල මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ එකඟතාවය ලබා දී ඇතත් ඔප්පු පිටපත් හෝ පිඹුරු පිටපත් ඉදිරිපත් කර නොමැති බැවින් සියලු ලිපිලේඛණ සම්පූර්ණ කිරීමෙන් පසු මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

7. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන වග, බ්‍රැන්ඩිගම්පල, 94/7 හි පදිංචි එම්.ඒ.ඩී. තරංග රොමේෂ් මහතා විසින් “නව මාර්ගය සඳහා නමක් යෝජනා කිරීම සම්බන්ධවයි. නෙලුවත්තුඩුව පල්ලිය පාරට සම්බන්ධ වූ නව මාර්ගය පිළිබඳවයි” යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය මෙයට පෙර මෙම නමින් සභාවට පවරා නොගත් මාර්ගයක් වන අතර දැනට මාර්ගය සභාවට පැවරීම සඳහා මේ වනවිට යෝජනා කර ඇති බැවින් මහ සභාවේ අනුමැතිය ලබාගෙන සභාවට පැවරීමෙන් පසු මෙම මාර්ගය “ජය මාවත” ලෙස නම් කිරීමට තීරණය කරන ලදී.

8. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (05) යටතේ දැක්වෙන හංවැල්ල, කළුඅග්ගල, මුණමලේවත්ත, නො. 439 හි පදිංචි ජී.එන්.පී. වජිර හෙන්රි මහතා විසින් “වැසි ජලය බැහැර කිරීමට කාණු පද්ධතියක් සකස් කර දෙන ලෙස කරන ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.12.03 දිනැතිව ඉදිරිපත් කරන ලද සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

9. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (06) යටතේ දැක්වෙන වේරගොල්ල, බෝධිභාරකාර සමිතිය විසින් “වේරගොල්ලවත්ත පාර II වන පටුමග (පහළ ලයිමට යන පාර).” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව සභාව සතු ප්‍රවේශයක් නොවන වතු සමාගමට අයත් මාර්ගයක් වන බැවින් සභාවට පවරා ගැනීමෙන් පසු සංවර්ධනය කිරීමටත් ඒ බව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙත දන්වා යැවීමටත් තීරණය කරන ලදී.

10. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (07) යටතේ දැක්වෙන වේරගොල්ල, බෝධිභාරකාර සමිතිය විසින් “වේරගොල්ල උච්චම පාර” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මේ සමීන්ධයෙන් රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් දළ වශයෙන් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් මුදල් අනුමත කරගැනීමෙන් පසු එම ඉල්ලීම ඉටු කිරීමට තීරණය කරන ලදී.

11. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (08) යටතේ දැක්වෙන පිටුම්පේ , ගලබඩවත්ත ප්‍රදේශවාසීන් විසින් 2018.12.09 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව MAGA ආයතනය විසින් නව යෝජිත ජලනල පද්ධතිය එළීමේදී මෙම පැරණි බැම්ම පොදු ළිඳ පිහිටා ඇති ප්‍රදේශයේදී කැඩී යාම නිසා වැසි අවස්ථා වලදී පස් සමඟ ජලය ළිඳ තුළට ගලායාම හේතුවෙන් ළිඳ පරිහරණය කළ නොහැකි තත්වයට පත්ව ඇති බවත් ජලනල එළීමේ කටයුතු ළිඳ ආශ්‍රිත ප්‍රදේශයේ අවසන් වී ඇති නමුත් පිටුම්පේ වග පාරෙහි තවදුරටත් සිදුකෙරෙන බැවින් ජලනල එළීමේ කටයුතු අවසන් වීමට ප්‍රථම MAGA ආයතනය වෙත දන්වා පැරණි බැම්ම තිබූ පරිදි සකස් කර ගැනීමට තීරණය කරන ලදී.

12. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (09) යටතේ දැක්වෙන පිටුම්පේ, සෝමානන්ද මාවත, පිටුම්පේ දකුණු ප්‍රදේශවාසීන් විසින් “සෝමානන්ද මාවත මාර්ග කාණු කපා සකසා ගැනීම සඳහා” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගයේ හියුම් පයිප්ප සහිත බෝක්කුව පහත් වී කාණුව බෝක්කුවට වඩා ඉහළින් පිහිටා ඇති බවත් අඩි 16 ක් පමණ දිග මෙම බෝක්කුව 1’6” dia 4’0” විශාල හියුම් පයිප්ප හතරක් යොදා එක් දිනක් සඳහා JCB යන්ත්‍රය යොදවා සකස් කිරීමටත්, එම බෝක්කුවට ජලය ගලා ඒම සඳහා දැනට භෞතිකව කාණු නොමැති බැවින් කාණු කපා ජලය බෝක්කුව වෙත යොමුකළ යුතු අතර ඒ සඳහා අදාල ඉඩම් හිමියන්ගේ කැමැත්ත ලබාගෙන කටයුතු කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

13. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (10) යටතේ දැක්වෙන “ගැමුණු මාවත ප්‍රාදේශීය සභාවට පැවරීම සඳහා” යන හිසින් යුතුව තුම්මෝදර, ඉරිදාපොල, වග, 263/4 හි පදිංචි ආර්.ඒ.එස්. ජේමකුමාර මහතා විසින් 2018.11.25 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය සභාව සතු මාර්ගයේ පළලට පවරා ගැනීම සඳහා දැනට මාර්ගයේ පිහිටා ඇති දුරකථන කණු 03 හා විදුලි කණුව ඉවත් කර නිසි පරිදි ස්ථානගත කර, අඩි 4 ක් පළල මීටර් 160 ක ප්‍රමාණයේ ප්‍රවේශ අයිතිය හිමිකරුවන්ගේ ඉඩම්වල සැලසුම්, ඔප්පු පිටපත් හා අදාළ කැමැත්ත ප්‍රකාශිත ලිපි ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි කටයුතු කිරීමට තීරණය කරන ලදී.

- 14. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (11) යටතේ දැක්වෙන හංවැල්ල, ගල්මුල්ල, බෝ සෙවන පිහිටි ශ්‍රී සංඝමිත්තා කුලභන සමිතිය විසින් “බෝ සෙවන දහම් මැදුර පූජනීය ස්ථානයට ස්ථිර පාරක් ලබාගැනීම සඳහා කෙරෙන ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.10.20 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය සභාව මඟින් සංවර්ධනය කිරීමට සභාව වෙත නිසිපරිදි පැවරීම කළ යුතු බවත්, දැනට කුඹුර හරහා ඇති නියරක් ප්‍රවේශ මාර්ගය ලෙස භාවිතා වන අතර එම මාර්ගය සභාව මඟින් සංවර්ධනය කළ නොහැකි බවත් වාර්තා කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිර්දේශ හා ඉඩම් හිමියාගේ එකඟතාවය ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 15. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (12) යටතේ දැක්වෙන හංවැල්ල, කළුඅග්ගල, සුදුවැල්ල, 203 හි පදිංචි අනුරාධ විජයරත්න මහතා විසින් “ජලය බැසයන කාණු පද්ධතියක් සම්බන්ධව” යන හිසින් යුතුව 2018.11.29 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව කොස්ගම උප කාර්යාලය මඟින් ලිපි යවා ඇති අතර සිහිකැඳවීමේ ලිපියක් /අවසාන නිවේදනයක් යැවීමට තීරණය කරන ලදී.
- 16. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (14) යටතේ දැක්වෙන වග, පින්තවල, 40 හි පදිංචි කේ.පී. කුමන් ශ්‍රීලාල් මහතා විසින් 2018.11.26 දිනැතිව යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී දෙපාර්ශවයේ එකඟතාවය මත තාක්ෂණ නිලධාරී නිර්දේශ අනුව කටයුතු කිරීමට දෙපාර්ශවය කැමැත්ත පලකර සමතයකට පත්විය.
- 17. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (15) යටතේ දැක්වෙන පාදුක්ක ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් “වැසි ජලය කුඹුරු යායට සැකසීම සම්බන්ධව” යන හිසින් යුතුව 2018.11.30 දිනැතිව යොමු කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අනවසරයෙන් යොදා තිබූ හීයුම් පයිප්ප ඉවත් කර පෞද්ගලික ඉඩමක් හරහා කාණුවක් අසල ඇති කුඹුරේ දිය අගලක් දක්වා කපා ඇති බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යෝජනා කර ඇති කාණු පද්ධතියේ සැලසුම් හා අනෙකුත් ලිපිලේඛණ ඉදිරිපත් කර නොමැතිව නිසි ප්‍රමිතියකින් තොරව ඇතැම් කාණු සකසා ඇති බැවින් මෙම දේපල සමාගමට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අනුමැතිය ලබාදෙන තෙක් පිඹුර අනුමත නොකිරීමට තීරණය කරන ලදී.
- 18. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (16) යටතේ දැක්වෙන “අංගම්පිටිය සීතාවක උයන පොදු පහසුකම් කොටස පිරිසිදු කර ගැනීම පිණිසයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම පොදු පහසුකම් කොටස වල් බිහිවී ඇති බැවින් JCB යන්ත්‍රය යොදවා එළිපෙහෙලි කිරීමට තීරණය කරන ලදී.

- 19. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (17) යටතේ දැක්වෙන “අංගම්පිටිය දැඩිගම්පුර ඉඩමෙහි පිහිටි පොදු පහසුකම් කොටස හා ජල ටැංකිය සම්බන්ධවයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ටැංකියේ බිත්ති හරහා ජලය කාන්දු වන නමුත් ටැංකිය තැබීම සඳහා සකසා ඇති ව්‍යුහයේ දිරාපත්වීමක් භෞතිකව දක්නට නොලැබෙන බැවින් පැරණි ටැංකිය ගලවා ඉවත් කර එය තබා ඇති සැකිල්ල මත ලීටර් 13000 පමණ ධාරිතාව ඇති PE+ වැනි ජලාස්ථික් ජල ටැංකියක් තැබීමත්, ශ්‍රීදෙහි Cover slab කොටස දිරාපත් වී ඇති බැවින් එය ද නැවත කම්බි හා කොන්ක්‍රීට් යොදා ප්‍රදේශවාසීන්ට ළිඳ ඉසීම වැනි කටයුතු සඳහා පිවිසීමට කොටසක් තබා සකස් කිරීමත්, මෙහි මෝටරය තැබීම සඳහා සකසා ඇති කුටිය ද බිත්ති අළුත්වැඩියා කිරීම කළ යුතු බවටත් වාර්තා කර ඇති බැවින් මේ සඳහා වන ඇස්තමේන්තුවක් සකස් කර මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට පාදුක්ක තාක්ෂණ නිලධාරී දැනුවත් කරන ලදී.

- 20. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (18) යටතේ දැක්වෙන “මුරුතගම නවගස්ති ක්‍රීඩාපිටිය පිළිසකර කරගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව පිඹුරු සැලසුම් සපයාගෙන මැනුම් කටයුතු කර මායිම් පිහිටුවා ගැනීමෙන් අනතුරුව ආරක්ෂිත වැටක් ඉදිකිරීමට තීරණය කරන ලදී.

- 21. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (19) යටතේ දැක්වෙන “සීතාවක ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව ඉඩමක් වෙන්දේසි කිරීම හා ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.12.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී ඉඩම් වෙන්දේසිකරු වන මාලබේ, තලාහේන, මුල්ලේරියාව පාර, අංක 51 හි පදිංචි ලයනල් කරුණාරත්න මහතා 2019.02.07 දින පෙ.ව. 11.00 ට කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

- 22. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (20) යටතේ දැක්වෙන “බෝක්කුවක් අවහිරවීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසෝක වැලිකලමැතිතුමා විසින් 2018.12.24 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ප්‍රාදේශීය සභාව සතු මෙම මාර්ගයේ ඇති බෝක්කුව දැනට ගිලා බැසීම නිසා ජලය ගලා නොයන බැවින් බෝක්කුව ඉවත් කර 2’0” dia 4’0” length හියුම් පයිප්ප 04 ක් යොදා බෝක්කුවසකස් කිරීමට තීරණය කරන ලදී.

- 23. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (21) යටතේ දැක්වෙන “කහටපිටිය පාසැල් මාවත (ප්‍රජාශාලාව ඉදිරිපිට) පාර පළමු මීටර් 100 ඇතුළත ප්‍රිමික්ස් ප්‍රමාණයක් ලබාගැනීම

සඳහා” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහමැතිතුමා විසින් 2018.12.13 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ස්ථානයේ ප්‍රිමික්ස් යෙදීම සඳහා ප්‍රිමික්ස් කියුබ් 01 ක් පමණ ලබාදීමට තීරණය කරන ලදී.

24. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (22) යටතේ දැක්වෙන “අවහිර වී ඇති වතුර බැසයන කාණුව කපා සකස් කිරීම හා වතුර බැසයන බෝක්කුව අවහිරතා ඉවත් කිරීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ප්‍රදේශයේ පාර ද දැඩිලෙස අබලන් වී ඇති බැවින් පාර නැවත සැකසීමේදී හොඳින් උස්සා පාර හරහා වූ සපත්තු කාණුවකින් (shoe drain) හෝ හියුම් පයිප්ප බෝක්කුවක් මගින් ජලය බැස්සවීම සුදුසු වන අතර පාර අළුත්වැඩියා කිරීමේදී V කාණුවක් මගින් බෝක්කුවට හෝ සපත්තු කාණුවට ජලය හැරවිය යුතු බවත් පාර අළුත්වැඩියා කරන තෙක් දැනට ඇති බෝක්කුව නිසිපරිදි සැකසිය හැකිදැයි කැණීම් කර බලා එය අවහිර වී ඇත්නම් එම තත්වය මඟ හැරවීම සඳහා කටයුතු කිරීමට තීරණය කරන ලදී.

25. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (23) යටතේ දැක්වෙන “හියුම් පයිප්ප 01 ක් ලබාගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දැනට ඇති බෝක්කුව කැඩීමක් හෝ අවහිරතාවයක් නොමැති බවත් එතුලින් ජලය ගලා බසින බවද බෝක්කුවේ පළල මදිකම නිසා එය සකස් කිරීමට 1’6” dia 4’0” length හියුම් පයිප්ප 01 ක් ලබාදීමට තීරණය කරන ලදී.

26. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (24) යටතේ දැක්වෙන “පාරක් පවරාගැනීම සඳහා” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.ඒ. ස්වර්ණලතා මැතිතුමිය විසින් 2018.12.24 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ඩබ්ලිව්.ඩී. සිරිල් බලයලත් මිනින්දෝරුතැන විසින් අදින ලද අංක 1928 සහ 1995.03.09 දිනැති පිඹුරෙහි උතුරට කැබලි අංක 01 දකුණට කැබලි අංක 03 නැගෙනහිරට ඇල ද මායිම් වන මාර්ගය මීටර් 146 දිග මීටර් 3.5 ක් පළල මාර්ගය පවරා ගැනීමට සුදුසු බවට නිර්දේශ කර ඇති බැවින් ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

27. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (25) යටතේ දැක්වෙන “අනතුරුදායක ගේට්ටුවක් ගැන දැනුවත් කිරීම.” යන හිසින් යුතුව 2018.10.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ගේට්ටුව විවෘත වන විට ප්‍රාදේශීය සභා මාර්ගය අවහිර වන අතර අතුරු මාර්ගයේ කොටසක් ද අවහිර වන බැවින් මෙම ගේට්ටුව ගලවා ඉවත් කරගන්නා ලෙස හංවැල්ල, පහල හංවැල්ල, පිලිප් ගුණවර්ධන මාවත, අංක 212 හි පදිංචි කේ.ජී. දමයන්ති මහත්මිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

- 28. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (26) යටතේ දැක්වෙන “පෞද්ගලික පාරක් සීතාවක ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2018.11.28 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමෙන් අනතුරුව මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
- 29. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (27) යටතේ දැක්වෙන “උග්ගල්ල කොට්ඨාශයේ මාර්ගයක් නම්කිරීම පිණිසයි” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.12.24 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය 2014.10.31 ගැසට් පත්‍රයේ පරිදි අංගම්පිටිය හල්පේ මාවතීන් ආරම්භ වී භවුසි මාවතීන් අවසන් වන දිග මීටර් 1800 හා පළල මීටර් 5.8 වූ මාර්ගය දැනට නව උග්ගල්ල සිරිසුමන මාවත ලෙස ගැසට් වී ඇති අතර මෙය ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමාගේ ඉල්ලීම පරිදි “පූජ්‍ය සිරිසුමන මාවත” ලෙස නම් කිරීම සඳහා ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
- 30. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (28) යටතේ දැක්වෙන “බාලිකා පාර සංවර්ධනය කිරීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් 2018.12.17 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාල ඉල්ලීම අනුව බාලිකා පාර මැද කොටස සභාව සතු යන්ත්‍ර සහ සේවකයින් යොදවා මේ වනවිට සුද්ධ පවිත්‍ර කරමින් පවතින බවට කොස්ගම තාක්ෂණ නිලධාරී කාරක සභාව දැනුවත් කරන ලදී.
- 31. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (29) යටතේ දැක්වෙන පාදුක්ක, උතුරු අරුක්වත්ත, අංක 274/ඒ/2 හි පදිංචි පී.ඒ. විදුලා කුමාරි මහත්මිය විසින් “වැසි ජල මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධව” යන හිසින් යුතුව 2018.11.29 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2019.01.11 දින පෙ.ව. 10.00 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී මෙම ගැටළුව විසඳීම සඳහා වාචිකව එකඟ වූ අතර එකඟ වූ පාර්ශවයන් 2019.02.07 දින පෙ.ව. 10.00 ට කැඳවා සාකච්ඡා කර එකඟතාවය ලිඛිතව ලබාගැනීමට තීරණය කරන ලදී.
- 32. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (30) යටතේ දැක්වෙන බෝධිභාරකාර සමිතිය විසින් “වේරගොල්ලවත්ත පාර IIIවන පටුමග සංවර්ධනය (අනුර කඩය අසලින් කන්ද උඩට පාර” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය මීටර් 140 ක් දිග තද බෑවුම් සහිත සභාව සතු නොවන ප්‍රවේශ මාර්ගයක් වන බැවින් පැවරුම් කටයුතු කිරීමෙන් පසු සංවර්ධනය කළයුතු බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා දැනුවත් කර සභාවට පවරා ගැනීමෙන් පසු ඉදිරි පියවර ගැනීමට තීරණය කරන ලදී.

33. 2018.12.24 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (31) යටතේ දැක්වෙන වේරගොල්ල උතුර, බෝධිභාරකාර සමිතිය විසින් “කන්දේ විහාර පාර කාණු පද්ධතිය සකස් කරදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටීමයි” යන හිසින් යුතුව 2018.12.02 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙතයොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව රුපියල් 90,000/- ක් පමණ වැයවන බවට දළ ඇස්තමේන්තුවක් පිළියෙල කර ඇති අතර මන්ත්‍රී ප්‍රතිපාදන යොදා සකස් කිරීම සුදුසු බවගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. අවිස්සාවේල්ල, විධායක ඉංජිනේරු කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අංක ආර්ඪීඒ/ඒඒ/ඊඊ/බබ්ලිව/බීආර්/එස් යටතේ 2019.01.04 දිනැතිව “භංවැල්ල පාලම තාවකාලිකව වසා තැබීම.” යන හිසින් යුතුව භංවැල්ල - ඌරාපොළ මාර්ගයේ අංක 1/1 පාලමේ (භංවැල්ල පාලම) පවතින ගිලා බැස්මේ තත්වය තවදුරටත් වර්ධනය වීමක් පෙනී යන බැවින්, එම පාලම 2019.01.14 දින සිට නැවත දැනුම්දෙන තුරු සියලුම වාහන සඳහා තාවකාලිකව වසා තබන බවත්, මෙම පාලම මතින් ගමන් ගන්නා වාහන සඳහා විකල්ප මාර්ග දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

2. “අනු අංක 163 - බ්‍රැන්ඩ්ගම්පල - කළු කන්ද මාර්ගය අබලන් කරවීම සම්බන්ධයෙනි.” යන හිසින් යුතුව 2019.01.09 දිනැතිව වග, කළුඅග්ගල, බ්‍රැන්ඩ්ගම්පල හරහා, කළු කන්ද හි පදිංචි විමලසිරි හේවාචසම් (ඇතුළු ගම්වාසීන්) විසින් සිතාවක ප්‍රාදේශීය සභාවේ අනු අංක 163 යටතේ ලියාපදිංචි වී ඇති දිග මීටර් 500 ක් ද පළල මීටර් 4.7 ක් ද වන මාර්ගය සිලෙක්ස් ඉංජිනියරින් ප්‍රයිවෙට් ලිමිටඩ් (Ceylex Engineering Pvt. Ltd.) පාක්ලන්ඩ්, 17 මහල, අංක 33, පාර්ක් වීදිය, කොළඹ 02 ලිපිනයේ පිහිටි එම ආයතනයේ පොල්පිටිය/පාදුක්ක ව්‍යාපෘතිය විසින් දිගු කලක සිට මෙම මාර්ගය අධි බලැති විදුලි පද්ධතියේ රැහැන් ඇදීම සඳහා දිගු කලක සිට මෙම මාර්ගය භාවිත කිරීම හේතුවෙන් මාර්ගය දැඩිලෙස අබලන් වී ඇති බවත් මාර්ගයට සිදුවී ඇති අලාභ කාර්මික නිලධාරීතුමෙකු ලවා භානිය තක්සේරු කර උක්ත සමාගමෙන් වියදම් ප්‍රතිපූර්ණ කරවා මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛනයක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද වන්ද්‍රසිරි මැතිතුමා විසින් “මාර්ගය අවහිර වී ඇති ටෙලිෆෝන් කණු ඉවත් කිරීම සම්බන්ධයෙනි.” යන හිසින් යුතුව 2019.01.05 දිනැතිවතුන්නාන සිරිසුමනපේති මාවත කාපට් කිරීමට යෙදුණු ආරම්භක ස්ථානයේ සිට කණු 06 ක් පමණ මාර්ගයට අවහිරව සිටුවා ඇති අතර එම කණු මාර්ගයේ කෙළවරින් සිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරදෙන ලෙස ඉල්ලමින් එම කණු මාර්ගයේ කෙළවරින් සිටුවීම සඳහා ටෙලිකොම් ආයතනය විසින් ඉදිරිපත්

කර ඇති රු. 121,732.64 ක ඇස්තමේන්තුව ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා භංගුල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. තුම්මෝදර, වග - දකුණ, අංක 245 හි පදිංචි රංජිත් පියරත්න මහතා විසින් “බෝක්කුවක් කඩාවැටීම නිසා මාර්ගය අවහිරවීම” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව වග - දකුණ, බොරළුවතැන්න පාසල අසල වම්ලේ පියරත්න මහතාගේ නිවස අසලින් යන මාර්ගයේ බෝක්කුව කඩා වැටීම නිසා වාහන ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති ඇතත් අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරන ටිපර්, ට්‍රැක්ටර් රථ ගමන් කරන අතර මේ හේතුවෙන් ඒ අසල සෝමලතා යන අයගේ ඉඩම සේදී යාම වැළැක්වීම සඳහා බැඳ ඇති ගල් බැම්ම ගැලවී යාමේ අවදානමක්ද ඇති බැවින් අනවසරයෙන් වාහන ගමන් කිරීම නවතා ලීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් 2019.01.10 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්කතාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. පාදුක්ක පොලිස් ස්ථානය විසින් “තක්සේරු වාර්තාවක් ලබාගැනීම සම්බන්ධව” යන හිසින් යුතුව 2019.01.12 දිනැතිව පාදුක්ක නගරයේ සවිකරන ලද ගැස් පහන සහිත පහන් කණුවෙහි 2019.01.12 දින පැය 0010 ට පමණ අංක WP LD 3651 දරණ ලොරි රථය ගැටී සිදුවූ අනතුරින් කණුවට සිදුවූ අලාභයට අදාළව තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුවයටා පරිදි අළුත්වැඩියා කිරීමට රුපියල් 105,000.00 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ ලබාගෙන ගැස් පහන සහිත පහන් කණුවෙහි අළුත්වැඩියා කටයුතු ඉටුකිරීමට තීරණය කරන ලදී.

6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ. විමල් ප්‍රසන්න මැතිතුමා විසින් “මාර්ගයක් නම් කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.01.22 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 429/සී ඇස්වත්ත ග්‍රාමසේවා වසමේ පිහිටි අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ හිඟුල සිට මිරිස්වත්ත යා කෙරෙන දිගපත මාර්ගය හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම ප්‍රදේශයට විශාල සමාජ සේවාවක් කළ වසන්ත කුමාර රත්නසිරි මහතා නමින් නම් කරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. පාදුක්ක, ගලගෙදර, හයිලෙවල් පාර, 253/ඒ හි පදිංචි කේ.ඒ. රංජිත් ප්‍රේමලාල් (සාමවිනිසුරු) මහතා විසින් “කොට්ටලහේන, නිදහස් මාවත යා කෙරෙන ඉඹුලහේන මායිම් මාර්ගය ප්‍රතිසංස්කරණය කරගැනීම.” යන හිසින් යුතුව දේශපාලනඥයන්ගේ මැදිහත්වීම තුළ නිර්මාණය වූ මෙම මාර්ගය මේ වනවිට විශාල වල්ගොඩැලි නිර්මාණය වෙමින් ත්‍රිරෝද රථ පවා ගමන්කිරීමට අපහසු මීටර් 750 කට ආසන්න මෙම මාර්ග කොටස ග්‍රාමීය මාර්ග සංවර්ධන ශ්‍රමදාන වැඩසටහනෙන් හෝ ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාළ මාර්ගය කොට්ඨාශභාර මන්ත්‍රීතුමාගේ ඉල්ලීමක් අනුව 2019.01.27 දින ප්‍රතිසංස්කරණය කරන බව දන්වා යැවීමට තීරණය කරන ලදී.

8. පාදුක්ක, ගලගෙදර, පාදුක්ක ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශය, ගලගෙදර උතුර වසම, අංක 452/ඒ හි පිහිටි ග්‍රාම සංවර්ධන සමිතිය විසින් “ආරක්ෂක දර්පන දෙකක් ලබාගැනීම” යන හිසින් යුතුව 2019.01.21 දිනැතිව ගලගෙදර උතුර ග්‍රාම නිලධාරී වසමේ ඩී.එල්.ඩී. පියසේන මාවතේ පාසල් මාවත වෙත දිවෙන කොටසේ පාරේ වංගුව මෙහි ගමන් කරන ප්‍රදේශවාසී පදිකයින්ට අනතුරුදායක ස්ථානයක් බැවින් මාර්ගයේ (මෙම වංගුවේ) සවිකිරීම සඳහා ආරක්ෂිත දර්පන දෙකක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. පාදුක්ක, ගලගෙදර, පාදුක්ක ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාශය, ගලගෙදර උතුර වසම, අංක 452/ඒ හි පිහිටි ග්‍රාම සංවර්ධන සමිතිය විසින් “2019 ජනවාරි 20 දින පැවති ශ්‍රමදානය” යන හිසින් යුතුව 2019.01.21 දිනැතිව සිතාවක ප්‍රාදේශීය සභාවට අයත් ගලගෙදර උතුර වසමේ ඩී.එල්.ඩී. පියසේන මාවත ගලගෙදර උතුර ග්‍රාම සංවර්ධන සමිතිය මැදිහත්වීමෙන් ගම්වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ මූල්‍ය දායකත්වයෙන් කි.මී. 1/2 පමණ දුර පිරිසිදු කළ බව දක්වමින් ඉදිරිපත් කළ ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් “පිටුම්පේ ප්‍රජා ශාලාවෙහි අළුත්වැඩියාව සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.01.10 දිනැතිව පිටුම්පේ ප්‍රජා ශාලාවෙහි වහලය අබලන් වී ශාලාව තුළට වැසි කාලයට වතුර වැටීම නිසා පහත මාලය ද ඉරිතලා කිසිදු කාර්යයක් කිරීමට නොහැකි තත්වයට පත්ව ඇති බැවින් කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “මාර්ගයක් සිතාවක ප්‍රාදේශීය සභාවට පැවරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව උග්ගල්ල ගල්කඩුව අතුරු මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාගන්නා ලෙස ඉල්ලමින් අංක 3069, 3728 පිඹුරු පිටපත්ද, කැමැත්ත ප්‍රකාශිත ලිපි ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “සිරිසුමන මාවත ප්‍රධාන පාලමෙහි ආරක්ෂිත වැටක් ඉදිකර ගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව සිරිසුමන මාවත මාර්ගයේ ප්‍රධාන පාලමක් වන අතර අසල වංගුවක් සහිත අනතුරුදායක පාලමක් බැවින් නිරීක්ෂණය කර ආරක්ෂිත වැටක් ඉදිකරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. “ජනසව් මාවත අවහිර කිරීම” යන හිසින් යුතුව 2018.12.23 දිනැතිව වග, කළුඅඟල, නො. 309/සී හි පදිංචි එච්.පී. සරත් විමලවීර මහතා විසින් ප්‍රාදේශීය සභාවට අයත් මෙම මාර්ගයවග, කළුඅඟල, නො. 311/ඒ/1 හි පදිංචි ඩී.පී. සංජීව නැමති අය විසින් අඩි 12 ක මාර්ගයෙන් කොටසක් අල්ලා කම්බි ගසා තේ පැල සිටුවීම නිසා මාර්ගය පටු වී ඇති බවත් සීමාවක ප්‍රාදේශීය සභාව මගින් 2018.10.19 දින ඩී.පී. සංජීව නැමති අය වෙත යවන ලද ලිපියේ පිටපතක් ලැබුණු නමුත් මාර්ගයේ අවහිරතා ඉවත් කර නොමැති බැවින් ඉවත්කිරීමට කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමත් වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් 2019.01.10 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.
14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “පොදු ළිඳක් ඉදිකිරීම පිණිසයි” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව අංගම්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ පොදු පරිහරණය සඳහා ළිඳක් ඉදිකිරීමට එස්. රංජිත් යන අය තමාට හිමි ඉඩමින් කොටසක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර සිටින අතර මෙම කටයුත්ත සඳහා මැදිහත්ව ඉටුකරදෙන ලෙස ඉල්ලමින් කැමැත්ත ප්‍රකාශිත ලිපියේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
15. “මීපේ පිහිටි කාණු පද්ධතියක් අවහිරවීම සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීම උදෙසායි.” යන හිසින් යුතුව 2019.01.22 දිනැතිව පාදුක්ක, මීපේ, මීපේවත්ත වත්ත, නො. 172/2 හි පදිංචි යූ.පී.ඒ. සුරත් ජීවන කුමාර මහතා විසින් ඉහත ලිපිනයට අදාළ (වරිපනම් අංක 207/12, ගලගෙදර, අවිස්සාවේල්ල පාර) ඉඩමට පිටුපසින් පිහිටි කාණු පද්ධතිය අවහිර වන ආකාරයෙන් අවට නිවාසවාසීන් ගොඩකිරීම් කිරීම හේතුවෙන් හයිලෙවල් පාර ආසන්නයේ සිට දෙකඳුවෙල ඇළ මාර්ගය දක්වා පැමිණෙන මෙම කාණු පද්ධතිය වැසි ජලය බැසයාමට නොහැකිව ඒ අවට එකතු වී ගැටළු රාශියකට මුහුණ පා සිටින බැවින් මෙම ගැටළුව නිරාකරණය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.
16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා විසින් “මාර්ගයක් අවහිර කිරීම” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව පරණගම බෝධිය පාර ප්‍රාදේශීය සභාවේ අනුමත කර ගැසට් මගින් ප්‍රකාශයට ද පත්කර ඇති එම මාර්ගයේ ධර්මග්‍රාමයට සම්බන්ධ වන කොටසෙහි එක් ඉඩමකින් මාර්ගය අවහිර වන ආකාරයට බැම්මක් බැඳ ඇති නිසා කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් සොයාබලා නිරාකරණය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.
17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් “මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම.” යන හිසින් යුතුව 2019.01.24 දිනැතිව කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගම

කෝරළයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 428/සී මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසමේ මිරිස්වත්ත (ඇස්වත්ත) ප්‍රධාන මාර්ගයේ කේ.හැරල්ඩ් මහතාගේ කඩය ලඟින් ආරම්භ වී දිගින් මීටර් 109.09 හා පළල මීටර් 4.84 ක් වන මිරිස්වත්ත ප්‍රධාන මාර්ගයේ අතුරු මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරන ලෙස ඉල්ලමින් අදාල ලිපිලේඛන ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය විසින් “පාරක් පවරා ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.01.18 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 439 ඒ දිද්දෙණිය දකුණ ග්‍රාමසේවා වසමේ, හල්ගස්හේන ජනපදයේ අතුරු පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් අදාල ලිපිලේඛන ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය විසින් “පාරක් පවරා ගැනීම හා සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.01.18 දිනැතිව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 439 දිද්දෙණිය උතුර ග්‍රාමසේවා වසමේ, කම්මල්වත්ත අතුරු පාර සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් අදාල ලිපිලේඛන ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

20. ගරු ප්‍රාදේශීය සභා උපසභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් “පෞද්ගලික මාර්ගයක් ප්‍රාදේශීය සභාවට පවරා ගැනීම සම්බන්ධව” යන හිසින් යුතුව 2019.01.10 දිනැතිව අංක 459/ඒ පහල බෝපේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පිහිටි කහටගහවත්ත නැමති ඉඩමට හා ASP ඉඩමට සම්බන්ධ වන දිගින් අඩි 600 හා පළල අඩි 12 වන මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගන්නා ලෙස ඉල්ලමින් අදාල ලිපිලේඛන ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. ගලගෙදර නැගෙනහිර කොට්ඨලහේන ප්‍රජාශාලා ප්‍රධාන මාර්ගයේ දෙවන අතුරු මාර්ගයේ ජනතාව විසින් “ගලගෙදර නැගෙනහිර කොට්ඨලහේන ග්‍රාමයේ අතුරු මාර්ග ප්‍රාදේශීය සභාවට පවරාගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු කරදෙන ලෙස ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.12.05 දිනැතිව අංක 452 ග්‍රාම සේවා වසම ගලගෙදර නැගෙනහිර කොට්ඨලහේන ග්‍රාමයේ ප්‍රධාන මාර්ගයෙන් ප්‍රජාශාලාව සහ ක්‍රීඩාපිටිය දක්වා දිවෙන මාර්ගයේ දකුණට ඇති දෙවන අතුරු මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ද සහිතව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල විතානගේ මැතිතුමා විසින් “මාර්ගයක් පවරාදීම” යන නිසින් යුතුව 2019.01.24 දිනැතිව කහවල සිට ගොරොක්ගොඩ දක්වා දිවෙන මාර්ගයේ අප සභාවට අයිති කොටස මීටර් 400 ක් පමණ වන අතර එතැන් සිට හොරණ ප්‍රාදේශීය සභාවට අයිති කොටස වන බවත් එම කොටස දැනට මාර්ග සංවර්ධන අධිකාරිය සතුව ඔවුන් විසින් නඩත්තු කරන බැවින් සීතාවක ප්‍රාදේශීය සභාව සතු මීටර් 400 ක ප්‍රමාණය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව සතු මීටර් 400 කොටසෙහි නඩත්තු සිදුකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.








23. සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රමදාන වැඩසටහන 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර මේ අනුව අදාළ මන්ත්‍රීතුමා සමඟ සාකච්ඡා කර ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව ඉටුකිරීමට පියවර ගන්නා ලෙස වැඩ අධිකාරී, අදාළ කාර්යභාර නිලධාරීන් හා කර්මාන්ත පරිපාලකවරුන්ට කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී.

2019.02.03 දින - ඒ. සුසන්ත මැතිතුමා

03. සාකච්ඡා සටහන්

1. ගරු සභාපතිතුමා විසින් සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පවතින මාර්ගයන්හි අනාරක්ෂිත ස්ථාන සඳහා කණ්ණාඩි සහ විදුලි අලෝක සංඥා පුවරු (කලර් ලයිට්) සවිකිරීම සම්බන්ධව සාකච්ඡා කළ අතර එය මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත යොමුකිරීමට තීරණය කරන ලදී.

අද දින පැවති කාර්මික සේවා කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් කාර්මික සේවා කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ චන්දන කුමාර මැතිතුමා 
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා 
- 3. ගරු කාරක සභික - එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා 
- 4. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා 
- 5. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා 
- 6. ගරු කාරක සභික - ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය 
- 7. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති චන්දිකා දමයන්ති මැතිතුමිය 

කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 02.30 ට පමණ නිමාවට පත්විය.

2019.01.24 වන දින
සිතාමක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.